



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව

சமுர்த்தி அபிவிருத்தி திணைக்களம்
Department of Samurdhi Development

සමාජ සවිබලගැන්වීම්, සුවසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය
சமூக வலுவூட்டல் நலன்புரி மற்றும் கண்டி மரபுரிமைகள் அமைச்சு
MINISTRY OF SOCIAL EMPOWERMENT, WELFARE AND KANDYAN HERITAGE



2018.02.20

සමෘද්ධි ප්‍රජා මූල වක්‍රලේඛ අංක 2018/05

සියළුම දිස්ත්‍රික් ලේකම් වරුන් / දිස්ත්‍රික් සමෘද්ධි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන් ,
දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂවරු , ප්‍රාදේශීය ලේකම්වරුන් ,
සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිති කලමනාකරුවන් ,
සමෘද්ධි ප්‍රජාමූල බැංකු කලමනාකරුවන් වෙත.

2018 වර්ෂයේ ක්ෂුද්‍ර මූල්‍ය අංශය මගින් සමෘද්ධි ප්‍රජාමූල බැංකු මට්ටමින් ලභා කර ගැනීමට අපේක්ෂිත ඉලක්ක හා සමෘද්ධි සහනාධාර ලබන පවුල් සවිබල ගැන්වීම (2018 - 2020)

හැඳින්වීම:-

දිළිඳුකම පිටුදැකීම මූලික අරමුණ කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන් අතරින් සමෘද්ධි සංවර්ධන වැඩසටහන විශේෂ වේ. ත්‍රිවිධ සංවර්ධන ප්‍රවේශය පදනම් කරගනිමින් ආරම්භ කළ සමෘද්ධි සංවර්ධන වැඩසටහන තුළ ක්ෂුද්‍ර මූල්‍ය බැංකු වැඩසටහන ප්‍රමුඛත්වයක් ගනු ලබයි . ඒ අනුව නිශ්චිත නිර්ණායකයන් පදනම් කර ගනිමින් සමෘද්ධි සහනාධාර ලාභීන් තෝරාගන්නා ලද අතර, සමෘද්ධිලාභීන් හා අඩු අදායම්ලාභීන් ඉලක්ක කර ගනිමින් ක්ෂුද්‍ර මූල්‍ය බැංකු පද්ධතිය ක්‍රියාත්මක වේ. ඒ අනුව දිවයින පුරා සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිති 331 ක් කේන්ද්‍ර කර ගනිමින් සමෘද්ධි ප්‍රජා මූල බැංකු 1074 ක් ක්‍රියාත්මක වේ.

දශක දෙකකටත් වඩා ඉතිහාසයක් ඇති මෙම සමෘද්ධි බැංකු වැඩසටහන හා සම්බන්ධව කටයුතු කරනු ලබන සාමාජිකයින් තමන්ගේ ආදායම් මට්ටම් ඉහළ නංවා ගැනීමට සමෘද්ධි ප්‍රජාමූල බැංකුවේ දායකත්වය බොහෝ ඉවහල් වූ බව පිළිගෙන ඇත. මෙලෙස තමන්ගේ ජීවන මට්ටම ඉහළ මට්ටමක පවත්වාගත් ප්‍රතිලාභීන් ආර්ථික සංවර්ධනය ප්‍රමුඛ කරගනිමින් ආර්ථික, සාමාජීය, ශාරීරික, මානසික, පාරිසරික, නෛතික හා දේශපාලනික වශයෙන් සවිබල ගන්වා ඔවුන් තුළ පවතින යැපුම් මානසිකත්වය දුරු කිරීම අපගේ පරමාර්ථය වේ.

1වන අදියර, 4 වන මහල, සෙත්තිරිපාය, බත්තරමුල්ල. / 1st කட்டම, 4 වන මාල, සෙත්තිරිපාය පත්තරාමුල්ල / 1st Step, 4 th floor, Sethsiripaya Battaramulla

අධ්‍යක්ෂ ජනරාල් பணிப்பாளர் தலைமையதிபதி Director General 011-2871672/2872202 011-2889002 dg@samurdhi.gov.lk	අධ්‍යක්ෂ (මානව සම්පත්) பணிப்பாளர் (மனிதவளம்) Director (Human Resource) 011-2873799 011-2873996 diradmin@samurdhi.gov.lk Hot Line :0112-889007	ප්‍රධාන ගණකාධිකාරී பிரதான கணக்காளர் Chief Accountant 011-2869742 011-2869742 finance@samurdhi.gov.lk	අධ්‍යක්ෂ (ක්ෂුද්‍ර මූල්‍ය) பணிப்பாளர் (குறு நிதி) Director (Micro Finance) 011-2889003 011-2887469 Hot Line:0112-885582	කාර්යාලය அலுவலகம் Office 0112872202 Hot Line: 011- 2887722 Desktop -shani
--	--	---	--	--

Tel-
Fax -
E-mail-

ඉහත පරමාර්ථය සාක්ෂාත්කර ගැනීම සඳහා 2018 වර්ෂයේ ක්ෂුද්‍ර මූල්‍ය අංශයේ ප්‍රධාන අරමුණු පහත පරිදි වේ.

1. සමස්ත සමෘද්ධි ප්‍රජාමූල බැංකු පද්ධතිය ලාභදායීත්වයට පත් කිරීම.

සමස්ත සමෘද්ධි බැංකු පද්ධතියෙන් 95% ක් ලාභදායී බැංකු බවට පත් කිරීම 2018 වර්ෂයේ ප්‍රමුඛ අරමුණ වේ. ඔබ දිස්ත්‍රික්කයේ මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා අනුගමනය කිරීමට බලාපොරොත්තවු වන ඉදිරි සැලැස්මක් ඇමුණුම 01 පරිදි සකස් කරන්න.

2. 2018 වර්ෂයේ ලාභදායීත්වය රු. ලක්ෂ 20 ඉක්මවන සමෘද්ධි ප්‍රජාමූල බැංකු ප්‍රමාණය 75% ක් දක්වා වැඩිකිරීම.

2018 වර්ෂයේ දී ලාභදායීත්වය රු.ලක්ෂ 20 ඉක්මවන සමෘද්ධි ප්‍රජාමූල බැංකු ප්‍රමාණය 75% දක්වා වැඩි කිරීම අපගේ තවත් ප්‍රධාන ඉලක්කයක් වේ.ඒ අනුව ඔබ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රජාමූල බැංකු අතරින් මිලියන දෙකකට වඩා වැඩි ලාභයක් උපයනු ලබන බැංකු සංඛ්‍යාව 75% දක්වා වැඩිකර ගැනීමට ඉදිරි සැලැස්මක් ඇමුණුම 2 පරිදි සකස් කරන්න

3. බොල් ණය ප්‍රතිශතය අවම කිරීම.

අනු අංකය	කාරණය	අපේක්ෂිත ඉලක්කය		
		2018 වර්ෂය	2019 වර්ෂය	2020 වර්ෂය
01	බොල් ණය ප්‍රතිශතය අවම කිරීම	3%	2%	0-0.5%

සමස්ත සමෘද්ධි ප්‍රජාමූල බැංකු පද්ධතිය තුළම බොල් ණය ප්‍රතිශතය 2018 වර්ෂයේ දී 3% දක්වා අඩු කිරීම අපගේ තවත් ඉලක්කයක් වේ.ක්ෂුද්‍ර මූල්‍ය බැංකුවක් වශයෙන් සමස්ත බැංකු පද්ධතිය තුළ බොල් ණය අනුපාතය 0-0.5% වැනි නිශ්චිත අගයක පවත්වා ගැනීමට උත්සහ කළ යුතුය. එහෙයින් එම ඉලක්කය කරා 2020 දී ලඟා වීමේ අරමුණ ඇතිව 2018 වර්ෂයේ දී බොල් ණය ප්‍රතිශතය 3% ක් දක්වා අඩු කර ගැනීමට ඉදිරි සැලැස්මක් ඇමුණුම - 03 පරිදි සකස් කරන්න

04. කල් පසු වූ ණය අනුපාතය අවම කිරීම.

අනු අංකය	කාරණය	අපේක්ෂිත ඉලක්කය		
		2018 වර්ෂය	2019 වර්ෂය	2020 වර්ෂය
01	කල්පසු වූ ණය අනුපාතය අවම කිරීම	5%	4%	3%

සමාද්ධි ප්‍රජාමූල බැංකු පද්ධතිය තුළ කල් පසු වූ ණය අනුපාතය ඉතා අඩු අගයක පවත්වා ගැනීම අපගේ තවත් ඉලක්කයක් වේ. ඒ අනුව 2018 වර්ෂයේ දී කල් පසු වූ ණය අනුපාතය 5% ක් වැනි අගයක පවත්වා ගැනීමට ඉදිරි සැලැස්මක් ඇමුණුම - 04 පරිදි සකස් කරන්න.

5. ණය තැන්පතු අනුපාතය ඉහළ මට්ටමකට ගෙන ඒම.

කාරණය	අපේක්ෂිත ඉලක්කය		
	2018 වර්ෂය	2019 වර්ෂය	2020 වර්ෂය
ණය තැන්පතු අනුපාතය ඉහළ මට්ටමකට ගෙන ඒම	70%	80%	90%

සෑම සමාද්ධි ප්‍රජාමූල බැංකුවකම ණය තැන්පත් අනුපාතය 2018 වර්ෂයේ දී 70% ක් වැනි අගයකට පවත්වා ගැනීම අපගේ තවත් ප්‍රධාන ඉලක්කයක් වේ. බොල් ණය ප්‍රතිගතය අවම කර ගනිමින් , කල් පසු වූ ණය අනුපාතය අවම කර ගනිමින් ණය ලබාදීම් වර්ධනය කර ගනිමින් මෙම මට්ටමට ලගාවීමට කටයුතු කළ යුතුය. ඇමුණුම - 05. (මුළු තැන්පතු ප්‍රමාණය ගණනයේ දී අනිවාර්ය ඉතුරුම් තැන්පත් ශේෂය ද අදාළ කරගත යුතුය.)

06. සියළුම සමාද්ධි ප්‍රජා මූල බැංකු වල ණය, තැන්පත් හා ආයෝජන කේවල ශේෂ පිරික්සුම් අදාළ පාලන ලෙජර් සමඟ තුලනය වන තත්වයට පත්කිරීම.

2018 වර්ෂය තුළ දී සියළුම සමාද්ධි ප්‍රජාමූල බැංකු වල සියළුම කේවල ශේෂ පිරික්සුම් අදාළ පාලන ලෙජර් සමඟ තුලනය කළ යුතුය. ඒ අනුව ඔබගේ දිස්ත්‍රික්කයේ ශේෂ පිරික්සුම් තුලනය කිරීමට ඉදිරි සැලැස්මක් ඇමුණුම - 06 පරිදි සකස් කරන්න.

07. නව බැංකු ගොඩනැගිලි 200 ක් ඉදිකිරීම.

ඉහත ඉලක්කය යටතේ 2018 වර්ෂයේ දී ඉදිකිරීමට යෝජිත නව බැංකු ගොඩනැගිලි 200 ඇතුළත ඔබ දිස්ත්‍රික්කයේ බැංකු තෝරාගෙන ඇත්නම් මේ වන විට ඒ සම්බන්ධයෙන් ඔබ දැනුවත් කර ඇත. ඒ අනුව එලෙස තෝරාගන්නා ලද ඉදිකිරීම් සිදු කිරීමට නියමිත බැංකු වලට අදාළ , මෙතෙක් පවරා ගැනීමට කටයුතු කර නොමැති ඉඩම් සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජනරාල් තුමාගේ 2018/01/29 දිනැති හා DSD/HO/MF/05/02/01 දරණ ලිපියේ උපදෙස් පරිදි දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ සම්බන්ධ වී කඩිනමින් එම ඉඩම් පවරා ගැනීමට කාල රාමුවක් සහිත ඉදිරි සැලැස්මක් ඇමුණුම 07 පරිදි සකස් කරන්න.

08. උකස් මධ්‍යස්ථාන 10 ක් ආරම්භ කිරීම. (රන් ප්‍රදීප ණය යෝජනා ක්‍රමය)

කාරණය	අපේක්ෂිත ඉලක්කය		
	2018 වර්ෂය	2019 වර්ෂය	2020 වර්ෂය
උකස් මධ්‍යස්ථාන සංඛ්‍යාව	10	100	200

සමාජයේ කුමන ආදායම් මට්ටමක පුද්ගලයකුට වුවත් හදිසි මුදල් අවශ්‍යතාවලට මුහුණ පෑමට සිදු වේ. මෙය කිසිදු අවස්ථාවක දී පුද්ගලයාගේ තරාතිරම හෝ පුද්ගලයාගේ ආදායම් මට්ටම මත තීරණය වන්නක් නොවේ. ඒ අනුව සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ ද හදිසි මුදල් අවශ්‍යතාවයක දී සහනයක් සැලසීම අරමුණ කර ගනිමින් රන් ප්‍රදීප ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කළ අතර, එය රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වලව සමෘද්ධි ප්‍රජා මූල බැංකුවේ නියමු ව්‍යාපෘතියක් වශයෙන් දැනට ක්‍රියාත්මක වේ.

එම වැඩසටහනට සමගාමීව 2018 වර්ෂයේ උකස් මධ්‍යස්ථාන 10 ක් ආරම්භ කිරීම අපගේ තවත් ප්‍රධාන අරමුණක් වේ. ඒ අනුව ඉදිරියේදී දෙවන පියවර වශයෙන් රත්නපුර , ගම්පහ , මාතර , පුත්තලම හා කුරුණෑගල යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් එම උකස් මධ්‍යස්ථාන 10 ක් ආරම්භ කිරීමට අපේක්ෂිතය. එලෙස අදියර වශයෙන් තෝරා ගන්නා ලද දිස්ත්‍රික්ක වලට අදාළව සමෘද්ධි ප්‍රජා මූල බැංකු වල උකස් මධ්‍යස්ථාන ආරම්භ කිරීමට නියමිතය. එහෙයින් ඉහතින් සඳහන් දිස්ත්‍රික්කවල හා අනෙකුත් දිස්ත්‍රික්කවල උකස් මධ්‍යස්ථාන ආරම්භ කිරීම යෝග්‍යයැයි සිතන “A” ශ්‍රේණියට අයත් බැංකු හතර බැගින් යෝජනා කර ඇමුණුම 08 පරිදි අප දෙපාර්තමේන්තුවේ ක්ෂුද්‍රමූල්‍ය අධ්‍යක්ෂ වෙත ලබා දීමට කටයුතු කළ යුතුය. මෙහි දී යෝජනා කරනු ලබන බැංකුවල ආරක්ෂාව සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් විය අතර දෙපාර්තමේන්තුව විසින් අදාළ බැංකු නිරීක්ෂණය කර සුදුසු ස්ථාන තෝරා ගනු ඇත.

09. සමෘද්ධි ප්‍රජා මූල බැංකු හරසර 2018

සමෘද්ධි ප්‍රජා මූල බැංකු ඇඟයීමේ වැඩසටහන 2018 වර්ෂයේ ද ක්‍රියාත්මක කෙරේ. මෙහිදී සමෘද්ධි ප්‍රජා මූල බැංකු මෙන්ම සමෘද්ධි කලමනාකරු, සමෘද්ධි සංවර්ධන නිලධාරී හා පාලක මණ්ඩල සභාපතිවරුන්ද ඇඟයීමට බලාපොරොත්තු වන අතර, එයට අදාළ චක්‍රලේඛය මේ වන විට නිකුත් කිරීමට කටයුතු කර අතර, ඒ අනුව අවශ්‍ය කටයුතු කළ යුතුය.

10. සමෘද්ධි සහනාධාරලාභී පවුල් 80,000 ක් ක්ෂුද්‍ර මූල්‍ය අංශයෙන් සවිබල ගැන්වීම

ශ්‍රී ලංකාවේ සමස්ත සංවර්ධනයේ වැදගත් මිනුම් දණ්ඩක් වන දුප්පතුන්, සමස්ථ ලෙස ආර්ථික, සමාජීය, ශාරීරික, මානසික, පාරිසරික, නෛතික හා දේශපාලනික ලෙස සවිබල ගැන්වීම තුලින් ඔවුන්ට ද අත් සියළු දෙනාට මෙන් ගෞරවනීයව , නිදහසේ ජීවත් වීමේ හා අයිතිවාසිකම් භුක්ති විඳීමේ වරප්‍රසාද ලබා දීම සවිබල ගැන්වීම ලෙස හැඳින්විය හැකිය.

සමස්තයක් ලෙස සමෘද්ධි සහනාධාරලාභීන් සවිබල ගැන්වීමේ දී සියළුම සමෘද්ධි පවුල් මූලික වශයෙන් කොටස් තුනකට බෙදිය හැකිය.

i. සවිබල ගැන්විය නොහැකි පවුල්

කිසියම් හෝ ආර්ථික ක්‍රියාවලියක නිරත විය නොහැකි රැකබලා ගත යුතු පවුල් සවිබල ගැන්විය නොහැකි පවුල් ලෙස අර්ථ දැක්විය හැකිය.

උදා :- රෝගීන් , වයස්ගත වූවන් , පූර්ණ වශයෙන් අබල දුබල වූවන් , මානසික හා ශාරීරික වශයෙන් දුර්වල වූවන් සහිත පවුල්.

ii. සවිබල ගැන්විය හැකි පවුල්

විවිධ හේතූන් නිසා දුගී භාවයට පත් වූ එහෙත් කිසියම් විභව ශක්තියක් සහිතව ආර්ථික ක්‍රියාවලියක නිරත සවිබල ගැන්විය හැකි පවුල් මේ යටතය ගැනේ.

iii. සවිබල ගැන්වූ පවුල්

ආර්ථික , සමාජීය , දේශපාලන , ශාරීරික, මානසික, පාරිසරික හා නෛතික වශයෙන් සවිබල ගැන් වූ පවුල්

මෙම ගණයට ගැණෙන අතර මෙවැනි සවිබල ගැන් වූ පවුල් කොටස් දෙකකට බෙදේ.

- තාවකාලිකව සවිබල ගැන්වූ ,

මූලික වශයෙන් ආර්ථික සවිබල ගැන්වීම පදනම්ව එහෙත් සමාජීය , දේශපාලනික ඇතුළු අනෙකුත් සවිබල ගැන්වීමේ ක්ෂේත්‍ර තුළින් යම්තාක් දුරට සාර්ථකත්වය ලැබූ පවුල් මෙයට අයත් වේ.මෙම පවුල් ක්‍රමාණුකූලව සමස්තයක් ලෙස සවිබල ගත්වන තෙක් රු.420/- ක සමෘද්ධි සහනාධාරයක් ඔවුන් වෙත ලබා දී ඇත.

- පූර්ණ වශයෙන් සවිබල ගැන්වූ.

මාසිකව ඉහල ආදායමක් ලබමින් , අනෙකුත් සවිබල ගැන්වීම් ක්ෂේත්‍ර තුළින් ද , තිරසාරව සවිබල ගැන්වූන සහ යළිත් කිසි දිනක දුගීබවට පත් නොවිය හැකි පවුල් පූර්ණ, ලෙස සවිබල ගැන්වූ පවුල් ලෙස හැඳින් වේ.

මෙම පවුල් කොටස් අතරින් සවිබල ගැන්වීම සඳහා පවුල් තෝරා ගැනීමේ දී සවිබල ගැන්විය හැකි කොටස (ii) ඉලක්ක කර ගත යුතුය

ක්ෂුද්‍ර මූල්‍ය අංශය මගින් සමෘද්ධි සහනාධාරලාභී පවුල් සවිබල ගැන්වීම සඳහා ඉලක්කගත පවුල් තෝරා ගැනීම

ක්ෂුද්‍ර මූල්‍ය බැංකු අංශය විසින් 2018 වර්ෂයේ දී පවුල් 80,000 ක් සවිබල ගැන්වීමට දෙපාර්තමේන්තු ක්‍රියාකාරී සැලැස්ම අනුව පැවරී ඇත. ඒ අනුව ඊට අදාල ඉලක්ක කණ්ඩායම දිස්ත්‍රික් මට්ටම,ප්‍රාදේශීය මට්ටම, කලාප මට්ටම හා වසම් මට්ටමින් සපුරා ගත යුතුය. ඒ ඒ දිස්ත්‍රික්කයේ සමෘද්ධි සහනාධාර ප්‍රතිලාභීන් සංඛ්‍යාව පදනම් කරගනිමින් දිස්ත්‍රික් මට්ටම, ප්‍රාදේශීය මට්ටම හා කලාප මට්ටමේ ඉලක්ක ගත කණ්ඩායම් පිලිබඳ විස්තර ඇමුණුම 09 මගින් දක්වා ඇත.කලාප මට්ටමේ ඉලක්කය වසම් මට්ටමට සමෘද්ධි සහනාධාර ප්‍රතිලාභීන්ට සමානුපාතිකව ලබා දීමට කලමනාකරු විසින් වග බලා ගත යුතුය.

සවිබල ගැන්වීම සඳහා ඉලක්ක කණ්ඩායම තෝරාගැනීමේ දී පහත සඳහන් නිර්ණායක පදනම් ව පවුල් තෝරා ගත යුතුය.

10.1. දැනට සමෘද්ධි සහනාධාර ලබන පවුලක් වීම.

10.2. කුමන හෝ ස්වයං රැකියා ව්‍යාපෘතියක් සුළු පරිමාණ වශයෙන් හෝ සාර්ථකව පවත්වාගෙන යනු ලබන ප්‍රතිලාභියකු වීම.

10.3. වර්තමාන ව්‍යාපෘතිය දියුණු කර ගැනීමට උනන්දුවක් , හැකියාවක් හා විභවතාවයක් එම ව්‍යවසායකයා (ප්‍රතිලාභියා) තුළ පැවතීම.

10.4. පවතින ක්‍රම වේදය තුළ තවදුරටත් වර්තමාන ව්‍යාපෘතිය දියුණු කිරීමේ හැකියාවක් පැවතීම.

10.5. සමෘද්ධි ප්‍රජාමූල බැංකුවෙන් හෝ බැංකු සමිතියෙන් ස්වයං-රැකියා හෝ ආදායම් උත්පාදන ණය තුනක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ලබාගත් ක්‍රියාකාරී ව්‍යවසායකයෙක් වීම.

එසේම ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සවිබල ගැන්විය නොහැකි පවුල් (වැඩිහිටි, ආබාධිත , ළමා නිවාස දරුවන් , පුජ්‍ය පක්ෂය වැනි) හැර ඉතිරි පවුල් වලින් සවිබල ගැන්වීම සඳහා පවුල් තෝරා ගත යුතු වේ. තව ද 2017 වර්ෂයේ අගෝස්තු මස ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වලට අදාළ මාසික ඒක පුද්ගල දරිද්‍රතා රේඛාව රු.4305.00 කි. එම මූලාශ්‍ර අනුව , පවුලක සාමාජික සංඛ්‍යාව 3.8 (දළ වශයෙන් 4) න් ගුණ කළ විට පවුලක මාසික දරිද්‍රතා රේඛා අගය රු.17,220.00 කි. ඒ අනුව සවිබල ගැන්වීමේ අරමුණ සඳහා ප්‍රතිලාභී පවුල් පහත පරිදි කාණ්ඩ ගත කළ හැක.

සටහන අංක - 01

කාණ්ඩය	ආදායම් රුපියල්	ආදායම් මට්ටම
01	රු.0/- සිට රු.5000/- දක්වා	පහළ ආදායම් මට්ටම
02	රු.5001/- සිට රු.10000/- දක්වා	මධ්‍යම ආදායම් මට්ටම
03	රු.10001/- සිට රු 17000/- දක්වා	ඉහළ - මධ්‍යම ආදායම් මට්ටම
04	රු. 17000/- ට වැඩි	ඉහළ ආදායම් මට්ටම

ඒ අනුව ඉහත ලේඛනය පරිදි කාණ්ඩ අංක 03 හා 04 යටතට අයත් වන ප්‍රතිලාභී පවුල් සවිබල ගැන්වීම වඩා ප්‍රයෝජන වන බැවින් එම කණ්ඩායම් දෙකට අයත් සමෘද්ධි සහනාධාර ලබන පවුල් අතරින් තෝරාගත යුතුය.

සමාද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමට අදාළව ආර්ථික සවිබල ගැන්වීම් හා ග්‍රාම සංවර්ධන අංශය මගින් නිකුත් කරන ලද DDD/H0/04/Action Plan-2017 හා 2017.01.17 සහ 2017.01.25 දිනැති ලිපි කෙරෙහි ද ඔබගේ අවධානය යොමු කරවමු.

ඉහත නිර්ණායක වලට අනුව ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් තෝරා ගත් ප්‍රතිලාභීන් සඳහා වෙන වෙනම ව්‍යාපෘති වාර්තා (ඇමුණුම - 10 පරිදි) සකස් කළ යුතුය. එමගින් මෙම වර්ෂයේ තුන්වැනි කාර්තුව අවසානයේ මාසික ආදායම රු.10,000 /- ක් හෝ ඊට වැඩි අගයකින් වර්ධනය කරගත හැකි වන සේ සැලසුම් කර ගත යුතු වේ.(මෙම වසරේ අප දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන සියළුම වැඩසටහන් හි ප්‍රතිලාභ ලබාදීමේ දී මෙම පවුල් සඳහා විශේෂ අවධානය යොමු කර කටයුතු කිරීමට වග බලාගත යුතුය.)මෙම ව්‍යාපෘති වාර්තා තොරතුරු පදනම් කරගනිමින් සමාද්ධි ජ්‍යෙෂ්ඨ ලැබුණු මට්ටමින් 2018 වර්ෂයේ සවිබල ගැන්වීමේ වැඩසටහන සඳහා තෝරා ගත් සමාද්ධි සහනාධාර ලාභීන් ගේ ලේඛණය (ඇමුණුම -11 ට අනුව) සකස් කර එහි මෘදු පිටපත 2018.03.25 දිනට පෙර අප අංශයෙහි bank@divineguma.gov.lk දරණ විද්‍යුත් තැපැල් ලිපිනයට ලැබීමට සැලැස්විය යුතු වේ.

ඉහත පරිදි තෝරා ගන්නා ලද සවිබල ගැන්වීමට යෝජිත පවුල් පිළිබඳ පසු විපරම පවුල් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා පහළ සිට ඉහළට ක්‍රියාත්මක විය යුතුය.

සටහන අංක - 02

පසු විපරම සිදු විය යුතු ආකාරය

වගකීම දැරිය යුතු නිලධාරීන්/සංවිධානය

ජාතික මට්ටම

දිස්ත්‍රික් මට්ටම

ප්‍රාදේශීය මට්ටම

කලාප මට්ටම

වසම් මට්ටම

පවුල් මට්ටම

අධ්‍යක්ෂ ජනරාල්/ අධ්‍යක්ෂ (ක්ෂුද්‍ර මූල්‍ය)/
සමාද්ධි ප්‍රජාමූල මහ සංගමය

දිස්ත්‍රික් සමාද්ධි අධ්‍යක්ෂ / බැංකු විෂයභාර කළමනාකරු,
ජීවනෝපාය විෂය භාර කළමනාකරු/
දිස්ත්‍රික් ප්‍රජාමූල සංවිධානය

සමාද්ධි කළමනාකරු (ප්‍රජාමූල බැංකු සමිතිය) /
ව්‍යාපෘති කළමනාකරු /ව්‍යාපෘති සහකාර /
ප්‍රාදේශීය ප්‍රජාමූල සංවිධානය

සමාද්ධි කළමනාකරු / ක්ෂේත්‍ර සහකාර

සමාද්ධි සංවර්ධන නිලධාරී/ප්‍රජා මූල සංවිධානය


සමාද්ධි සංවර්ධන නිලධාරී/පවුල් සාමාජිකයින්/ ප්‍රජා මූල සංවිධානය

පහළ සිට ඉහළට කටයුතු අධීක්ෂණය කිරීමේදී පවුල් මට්ටමින් පසු විපරම සමෘද්ධි සංවර්ධන නිලධාරී විසින් ඍජුවම සිදු කළ යුතුය. මෙහිදී ඒ ඒ පවුල් ඒකකයේ ප්‍රගතිය පරීක්ෂා කිරීම පහසුවන ආකාරයට වාර්තා තබා ගැනීමට කටයුතු කළ යුතුය. එක් එක් පවුල් ඒකකයට ප්‍රතිලාභියාවිසින්ම සටහන් තැබීම සඳහා පොත් පිංචක් හඳුන්වා දී, එය පවත්වා ගෙන යාමට අදාළ ප්‍රතිලාභියාට උපදෙස් ලබා දිය යුතුය. මේ ආකාරයට පහළ සිට ඉහළට වගකීම පැවරී ඇති පාර්ශවයන් විසින් ඒ ඒ අවස්ථා වලදී ප්‍රධාන කාර්යාලය හෝ අනෙකුත් අදාළ අංශ වෙත ප්‍රගතිය වාර්තා කිරීමට පහසුවන ආකාරයට වාර්තා පවත්වාගෙන යාමට කටයුතු කළ යුතුය.

ඉහත උපදෙස් හා නිර්ණායකයන්ට අනුව 2018 වර්ෂයේ සවිබල ගැන්වීමට අදාළ ඉලක්ක කණ්ඩායම් තෝරා ගැනීමට සමගාමීව 2019 හා 2020 වර්ෂ දෙකට අදාළව පසුපෙල ඉලක්ක කණ්ඩායම් දෙක ද තෝරා ගැනීමට කටයුතු කළ යුතුය. ඒ අනුව එම පවුල් සවිබල ගැන්වීම සඳහා නව ස්වයං රැකියා ව්‍යාපෘති හඳුන්වා දීම හෝ දැනට කරගෙන යනු ලබන ස්වයං රැකියාව වැඩි දියුණු කර මාසික ආදායම වර්ධනය කිරීමට ද ප්‍රමුඛතාවය ලබා දිය යුතු වේ. එය ඉදිරි වර්ෂ දෙකෙහි ඉලක්ක සපුරාලීමට පහසු වනු ඇත.

දිළිඳුකම පිටුදැකීමේ ජාතික කර්තව්‍යට ඍජුවම දායක වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉලක්කය වන පවුල් 125,000 අතරින් පවුල් 80,000 ක් සවිබල ගැන්වීමේ ඉලක්කය ක්ෂුද්‍ර මූල්‍ය අංශය විසින් සපුරාලිය යුතුය. ඒ අනුව එම ඉලක්කය සපුරාලීමට සෑම නිලධාරියකුම ඒ ඒ මට්ටමින් වගකීමට බැඳේ.

එහෙයින් තමාගේ වගකීම් අනුව ඉහත උපදෙස් පරිදි ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කළ යුතු බව දන්වන අතර, අවශ්‍යතාවය පරිදි උපදෙස් ලබා දීමට කටයුතු කරන බවද වැඩි දුරටත් සඳහන් කරමි. ඉහත විස්තර කර ඇති ප්‍රධාන අරමුණු සාක්ෂාත් කරගැනීම පිණිස සකස් කරන ලද ඉදිරි සැලසුම් (ඇමුණුම 01 – 08 දක්වා) 2018.03.20 හෝ ඊට පෙර ප්‍රජාමූල බැංකු අගයේ bank@divineguma.gov.lk විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කළ යුතුය. සෑම මසකම දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන දිස්ත්‍රික් අධ්‍යක්ෂ වරුන්ගේ ප්‍රගති රැස්වීමේ දී ඉහත ඉලක්ක සපුරා ගැනීමට අදාළ ප්‍රගතිය ඉදිරිපත් කළ යුතු බව ද සිහිපත් කරමි.


ආචාර්ය සුනිල් ඡයන්ත නවරත්න
අධ්‍යක්ෂ ජනරාල්
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව.